

මැයි 18 - දෙමළ ජන සංභාරයේ දිනය

උතුරු-නැගෙනහිර රදගුරු මණ්ඩලයේන් පුවත්පත් ප්‍රකාශය - 16/5/2022

දෙමළ ජනයා ඔවුන්ගේ මළවූන් සිහිපත් කරන විට සිංහල ජනතාව ඔවුන්ගේ ජයග්‍රහණය සමරන බැවින්, මැයි මාසය, අප රටේ ජනතාවට පරස්පර විරෝධී හැඟීම් ගෙන එයි. බුදුන් වහන්සේ වදාළ පරිදි, "ඉර, සඳු සහ සත්‍යය යන යථාර්තයන් තුන දිගු කලක් සැඟවිය නොහැක". අද ශ්‍රී ලංකාවේ ආර්ථික-දේශපාලන අර්බුදය සඳහා විසදුම ප්‍රවණ්ඩත්වය විය නොහැකි බව අපට අවබෝධ කර දී ඇති අතර ගැටලුව සඳහා මුල් වන හේතුව ආමන්ත්‍රණය කිරීම අනිවාර්ය වන බව පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර ජනතාව මැයි 18, දෙමළ ජන සංභාරයේ දිනය ලෙස සමරනු ලබයි. විනාශයට පත් දෙමළ ජාතියේ පිරිසක් ලෙස, තම ආදරණීයයන්, අත් පා, දේපළ හා ඉඩම් අහිමි වූවන් සහ බහුවිධ අවතැන්වීම්වලට ලක් වූ බොහෝ දෙනා සමඟ අප ගැඹුරු හැඟීමෙන් යුතුව එක්වන්නෙමු. මුල්ලිවයිකාල් කැද බෙදාගැනීම, ආගමික සේවාවන් සහ අනුස්මරණ වැඩ සටහන් සංවිධානය කිරීම, මෙම දිනය, බොහෝ විත්ත වේගයන් සමඟ සිහිපත් කිරීමේ පියවරයන් වෙති.

දශක ගණනාවක් පුරා පැවති ජන සංභාර ක්‍රියාවලිය මුල්ලිවයිකාල්හිදී එහි උච්චතම අවස්ථාවට ළඟා විය. මිය ගිය අය සිහි කිරීමේ අයිතිය, සාමය ගොඩනැගීමේ සහ සංහිදියාවේ මූලික අංගයක් ලෙස පිළිගත යුතුය, ඊට ගරු කළ යුතුය. අතීතයේ දී මළවූන් සිහි කිරීම, ත්‍රිවිධ හමුදාව විසින් මර්දනකාරී ක්‍රියාමාර්ග යොදා ගනිමින් මර්දනය කරන ලදී.

එක් අතකින් මුළු රටම දේශපාලන හා මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටියි. සාමකාමී විරෝධතා ප්‍රජාතන්ත්‍රවාදයට අත්‍යවශ්‍ය වන අතර එය අපරාධයක් නොවේ. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පැවසූ පරිදි, නායකයන් විය යුත්තේ "බැටළු සුවද ඇති එඬේරුන්"ය, ඔවුන්, ජනතාවගේ හඬට සහ ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීම අනිවාර්ය වේ. හඬ නිශ්ශබ්ද කිරීමට මර්දනකාරී ක්‍රියාමාර්ග භාවිතා කරනවා වෙනුවට මතු කරන ගැටළු විසඳීම සඳහා සාමූහික නියෝජනයක් ලෙස ජනතාවගේ මොරගැසීම සහ ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීම සැලකිල්ලට ගත යුතුය. 'සත්‍යය පමණක් අපව නිදහස් කරයි'. බහු ආගමික, බහු සංස්කෘතික සහ බහු වාර්ගික ජාතියක් වන ශ්‍රී ලංකාව, සිය ඉතිහාස ගමන තුළ ප්‍රවණ්ඩත්වයේ සහ දණ්ඩමුක්තියේ සංස්කෘතියට, සාමාන්‍යයක් ලෙස ඉඩ ලබා දී ඇති බව, මෑතදී සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රභවයෙන් ඔප්පු වී ඇත.

උතුරු-නැගෙනහිර රදගුරු මණ්ඩලයේ සාමාජිකයින් වන අප, සාමකාමී විරෝධතාකරුවන් වෙත මුදා හරින ලද රාජ්‍ය අනුග්‍රහය මත සිදුවූ ප්‍රවණ්ඩත්වය, දැඩි ලෙස හෙළා දකින අතර ශ්‍රී ලංකාවේ පෙර නොවූ විරු මානුෂීය අර්බුදය ගැන දැඩි කණස්සල්ලට පත්ව සිටිමු.

ව්‍යුහාත්මක වෙනසක් සඳහා වන සාමූහික මොරගැසීම, දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීම් සහ අභිලාෂයන් සපුරාලිය යුතුය. බහුතරයකගේ පැවැත්මට තර්ජනයක් ලෙස 'අනෙකා' ගොඩනැගීම වෙනුවට ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් අතර පවතින වෙනස් අන්‍යන්‍යතාවයන් අගය කළ යුතුය.

සත්‍යය පිළිගැනීම පළමු පියවර වන අතර, ආර්ථික දේශපාලන අර්බුදයට හුදකලාව ප්‍රතිකාර කළ නොහැකි බැවින්, විසඳුම් සෙවීමට නම් ගැටලුවේ මූල හේතුව විසඳීමට කැපවීම මූලික වේ. දේශපාලන ව්‍යුහය සහ වර්තමාන ආර්ථික යථාර්ථයන් අතර ඇති මූලික සම්බන්ධය අප පිළිගත යුතුය.

එබැවින්, මැයි 18 වන දින, රාජ්‍යය සහ එහි හමුදා යාන්ත්‍රණය විසින් සිදු කරන ලද ජන සංභාරයේදී, මියගිය අය සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව කරන ලෙස, අපි මනුෂ්‍යත්වයට ආදරය කරන හා ගරු කරන සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

+ *C. Emmanuel*
Rt. Rev. Dr. C. Noel Emmanuel
Bishop of Trincomalee

+ *J. Gnanapragasam*
Rt. Rev. Dr. Justin Gnanapragasam
Bishop of Jaffna

+ *E. Fernando*
Rt. Rev. Dr. Emmanuel Fernando
Bishop of Mannar

+ *P. Ponniah*
Rt. Rev. Dr. Joseph Ponniah
Bishop of Batticaloa